



**ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමෙහි පස්වැනි
සමාලෝචනය පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹෙයි**

මෙම ප්‍රකාශයේ අඩංගු අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මු. අරමුදලේ) නිලධාරීන්ගේ මතය වන අතර, එමගින් ජා.මු. අරමුදලේ විධායක මණ්ඩලයේ මතය අත්‍යවශ්‍යයෙන් පිළිබිඹු නොවේ. මේ දක්වා නිරීක්ෂණය කොට ඇති කරුණු පදනම් කරගෙන, කළමනාකාරීත්වයේ අනුමැතියට යටත්ව, ජා.මු. අරමුදලේ නිලධාරීන් විසින් වාර්තාවක් පිළියෙල කරනු ලබන අතර, එය ජා.මු. අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරේ.

- ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමක පවතින රාජ්‍ය ණය පහළ දැමීම සහ අත්‍යවශ්‍ය සමාජ හා සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා අවකාශය සලසා ගැනීමටත් රාජ්‍ය ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ඇති කිරීම සහ රාජ්‍ය අංශය සතු ව්‍යවසායන්හි ප්‍රතිසංස්කරණ කිරීම අවශ්‍ය වේ.
- කම්පනයන්ට මුහුණ දීමේ හැකියාව සහ වෙළඳපොළ විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා, විවක්ෂණශීලී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ විනිමය අනුපාතිකයේ නම්‍යශීලීත්වය පවත්වා ගැනීම තුළින් විදේශ සංචිතවල ආරක්ෂණ මට්ටම නැවත ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය වේ.
- ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ශක්තිමත්, තිරසාර හා සර්ව සහභාගීත්වයක් සහිත ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා පදනම සැපයෙනු ඇත.

තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලසුම යටතේ ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ පස්වන සමාලෝචනයේ සාකච්ඡා නැවත ඇරඹීම සඳහා මැනුළුලා ගොරෙති (Manuela Goretti) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජා.මු. අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2019 පෙබරවාරි 14-28 කාලය තුළ දී කොළඹට පැමිණි අතර, සිය සංචාරය අවසානයේ ගොරෙති මහත්මිය විසින් පහත ප්‍රකාශය සිදු කරන ලදී.

"2018 වර්ෂයේ අගභාගයේ ඇති වූ දේශපාලනික අස්ථාවරතාවයෙන් පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන නැවතත් ඉදිරියට ගෙන ඒම සඳහා ශ්‍රී ලාංකික බලධාරීන් විසින් ගනු ලැබූ අඛණ්ඩ උත්සාහයන් දූත පිරිසේ පැසසුමට ලක් වේ. ශ්‍රී ලාංකික බලධාරීන්ගේ ඉල්ලීම පරිදි තවත් අතිරේක වර්ෂයක් සඳහා විස්තීර්ණ ණය පහසුකම දීර්ඝ කරමින් ඒ යටතේ මුදා හැරීමට ඇති ඉතිරි ණය ප්‍රමාණය එම කාල සීමාව තුළ සමච්ඡේදයට පරිදි ලබා දීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අවසන් කිරීම සඳහා වැඩි කාලයක් ලබා දීමට ජා.මු. අරමුදලේ නිලධාරීන් කණ්ඩායම සහ ශ්‍රී ලාංකික බලධාරීන් අතර නිලධාරී මට්ටමේ එකඟතාවයකට එළඹිණි. විස්තීර්ණ ණය පහසුකම හා අදාළ වැඩසටහනට අනුව 2019 අයවැය සැලසුම් කර ඇති පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යටත්ව, පස්වන සමාලෝචනය 2019 මැයි මස අවසන් කිරීමට ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීම ජා.මු. අරමුදලේ විධායක මණ්ඩලය විසින් සලකා බලනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම සමාලෝචනය සඳහා සපුරාලිය යුතු සියලුම කාර්යයන් සහ ව්‍යුහාත්මක මිණුම් දඩු නිම කිරීමට අවශ්‍ය පියවර ඊළඟ සති කිහිපය තුළ දී බලධාරීන් විසින් ගනු ඇත.

" විදේශීය අංශයේ කම්පනයන් සහ දේශපාලනික අස්ථාවරතා හමුවේ 2018 වසරේ දී මන්දගාමී වූ ආර්ථික තත්ත්වය ක්‍රමානුකූලව ස්ථාවර වෙමින් පවතී. මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.යේ) වර්ධනය 2018 වසරේ දී සියයට 3 ක් පමණ වූ අතර 2019 වසරේදී එය සියයට 3.5 ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. උද්ධමනය ජනවාරි මාසයේ දී යළි ඉලක්කගත අගයන් කරා යොමු වූ අතර එය 2019 වසරේදී සියයට 4.5 කට ළඟාවනු ඇතැයි පුරෝකථනය කර ඇත. ඉන්ධන මිලෙහි ඉහළ යෑම, කෘෂිකාර්මික අපනයන පහළ යෑම සහ වාහන ආනයන ඉහළ යෑම හමුවේ 2018 වසරේදී ජංගම ගිණුමේ හිඟය ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 3.2 ක් පමණ දක්වා පුළුල්

වුව ද විනිමය අනුපාතිකයේ සිදු වූ වෙනස්වීම තුළින් 2019 දී ජංගම ගිණුම් හිඟය පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

" 2018 වසරේ දෙවන භාගයේ දී, ජා.මු. අරමුදලෙහි සහය සහිත වැඩසටහනෙහි කාර්ය සාධනය අඩාල වූ අතර පස්වන සමාලෝචනය අවසන් කිරීම ප්‍රමාද විය. ප්‍රධාන වශයෙන් රාජ්‍ය ආදායම් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් ප්‍රාථමික රාජ්‍ය මූල්‍ය අතිරික්තය දෙසැම්බර් මාසයේදී වූ වැඩසටහන් ඉලක්කයට වඩා පහළ මට්ටමක පැවතිණි. අනිතකර ගෝලීය මූල්‍ය තත්ත්වයන් හමුවේ ඇති වූ වෙළඳපොළ පීඩනයන්, 2018 වසරේ අවසාන කාලපරිච්ඡේදයේ දී ඇති වූ දේශපාලනික අස්ථාවරභාවය තුළින් වඩාත් තීව්‍ර වීම හේතුවෙන් විදේශ විනිමය සංචිත ඉලක්කයද සැලකිය යුතු ප්‍රමාණයකින් මඟහැරිණි.

" මෙම අභියෝගාත්මක අවස්ථාවේදී, රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ මට්ටමක පැවතීම සහ විදේශ සංචිත ආරක්ෂණය පහළ මට්ටමක පැවතීම හමුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළින් අසීරුවෙන් ළඟාකරගත් ජයග්‍රහණ තවදුරටත් පවත්වා ගැනීම, සාර්ව ආර්ථික ස්ථායීතාව තහවුරු කිරීම හා කම්පනයන් හමුවේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීම ආදිය සඳහා සියලු පාර්ශවයන්ගේ දැඩි පරිශ්‍රමය අවශ්‍ය වේ. වෙළඳපොළ විශ්වාසය නැවත යථා තත්ත්වයට පත් කිරීමට සහ ඉදිරියේ දී නියමිත ප්‍රතිමූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය සඳහා බලධාරීන්ගේ ස්ථීර කැපවීම තීරණාත්මක වේ.

"රාජ්‍ය ආදායම වර්ධනය කිරීම සහ විවක්ෂණශීලී වියදම් කළමනාකරණය තුළින් අඛණ්ඩ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවක් ඇති කිරීම සඳහා රාජ්‍ය ණය මට්ටමේ නිරසාරභාවය පවත්වා ගැනීම ප්‍රමුඛතාවක් ගනී. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා 2018 දේශීය ආදායම් පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම අවශ්‍ය වේ. 2019 රජයේ අයවැය තුළින් ප්‍රාථමික අතිරික්තය ද.දේ.නි යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 1.5 ක් දක්වා ඉහළ නැංවීමට බලධාරීන් දක්වන කැපවීම ජා.මු. අරමුදලේ නිලධාරී කණ්ඩායම අගය කිරීමට ලක් වේ. විස්තීර්ණ ණය පහසුකම තුළින්, ඉහළ රාජ්‍ය ආදායම් මට්ටමක් ළඟා කර ගැනීම මගින් වඩාත් ඉලක්කගත සමාජ සහ ප්‍රාග්ධන වියදම් සඳහා ඉඩකඩ සලසා දීමට අපේක්ෂා කරන අතර ව්‍යාපාර සඳහා වඩා හිතකාමී බදු ව්‍යුහයක් සහිත දේශීය ආදායම් පනත යටතේ ආයෝජන සහ ආර්ථික වර්ධනයට පහසුකම් සැපයෙනු ඇත.

ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි අරමුණුවලට අනුව, රාජ්‍ය ණය මට්ටම තවදුරටත් අඩු කිරීම සඳහා 2020 දී රාජ්‍ය මූල්‍ය හිඟය ද.දේ.නි යේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.5 ක් දක්වා ගෙන ඒමට සහ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය නීති හා නව මැදිකාලීන ණය උපායමාර්ගයක් ක්‍රියාත්මක කරමින්, රාජ්‍ය මූල්‍ය හිඟය ද.දේ.නි යේ ප්‍රතිශතයක් ලෙස සියයට 2 මට්ටමක මැදිකාලීනව පවත්වා ගැනීම සඳහා වන බලධාරීන්ගේ කැපවීම ජා.මු. අරමුදලේ නිලධාරී කණ්ඩායම විසින් පැසසුමට ලක් කරන ලදී

"රාජ්‍ය මූල්‍ය තිරසාරත්වය සුරක්ෂිත කර ගැනීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී සිදු වූ ප්‍රමාදයන් මඟහැරවීම සඳහා රාජ්‍ය අංශයේ වාණිජ ව්‍යවසායන්ගේ විනිවිදභාවය, වගවීම සහ පිරිවැය කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා තවදුරටත් ප්‍රයත්නයන් ගත යුතු වේ. හිතකර වාණිජ සහ මූල්‍යමය තත්ත්වයක් කරා ශ්‍රී ලංකා ගුවන් සේවය ගෙනඒමට සහ රාජ්‍ය මූල්‍ය අවදානම් තත්ත්වයන් අවම කර ගැනීමට බලශක්තිය සඳහා වූ මිලකරණ ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීම සඳහා බලධාරීන් විසින් සැලසුම් ක්‍රියාත්මක කළ යුතු වේ.

"විදේශ සංචිත ප්‍රමාණාත්මකභාවය ගොඩනංවා ගැනීමට සහ කම්පනයන්ට එරෙහිව ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විනිමය අනුපාතිකය නම්‍යශීලීව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දක්වන කැපවීම සඳහා දූත පිරිස සහාය දැක්වීය. උද්ධමන පීඩනයන් මතුවන අවස්ථාවලදී ප්‍රතිපත්ති පොලී අනුපාත දැඩි කිරීමට සූදානම්ව, විවක්ෂණශීලී සහ දත්ත මත පදනම් වූ මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව කටයුතු කළ යුතු වේ. උද්ධමන ඉලක්කකරණයට යොමුවීමේ පෙරදැක්ම තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු, තීරණ ගැනීමේ ව්‍යුහයන්, ස්වාධීනත්වය, වගවීම සහ විනිවිදභාවය ශක්තිමත් කිරීමේ අදහස පෙරදැරිව මුදල් නීති පනතේ සංශෝධනයන් සම්පූර්ණ කරන ලෙසට දූත පිරිස විසින් බලධාරීන් උනන්දු කරන ලදී.

"නව මූල්‍ය පද්ධති ස්ථායීතා විමර්ශනය තුළින් ගෙන හැර දැක්වූ නිර්දේශවලට සමගාමීව, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන පියවර ප්‍රශංසනීය වේ. මේ තුළ නියාමන හා සුපරීක්ෂණ යාන්ත්‍රණයන් ඒකාබද්ධ කිරීමේ සහ අර්බුද සඳහා කල්තියා සූදානම් වීමට මූල්‍ය ආයතනවලට ඇති හැකියාව ශක්තිමත් කිරීමේ ප්‍රයත්නයන් අන්තර්ගත විය යුතුය. මුදල් විශුද්ධීකරණය වැළැක්වීම ශක්තිමත්

කිරීම සහ ත්‍රස්තවාදී ක්‍රියා මූල්‍යනය කිරීමට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රගතියක් අත්කරගෙන ඇත.

"ශක්තිමත් හා සාර්ව සහභාගීත්වයකින් යුත් ආර්ථික වර්ධනයක් සඳහා සහාය වීමට සහ ආර්ථික වර්ධනයේදී ඇති වන ආදායම් විෂමතාවන්ගේ බලපෑම් අවම කිරීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තවදුරටත් සිදු කළ යුතු වේ. ජාත්‍යන්තර වෙළඳාමට ඇති විවෘතභාවය හා ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ පාලන හා දූෂණ මර්ධන රාමුව ශක්තිමත් කිරීම, කාන්තා ශ්‍රම දායකත්වය දිරිගැන්වීම, සමාජ ආරක්ෂාව ශක්තිමත් කිරීම, ස්වභාවික ව්‍යසනයන් සම්බන්ධයෙන් අර්බුද සඳහා කල්තියා සූදානම් වීමට ඇති හැකියාව වර්ධනය කිරීම ආදිය ප්‍රමුඛතාවන් විය යුතු වේ.

ජාත්‍යන්තර අරමුදලේ දූත පිරිස මෙම සංචාරයේ දී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය වික්‍රමරත්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කුමාරස්වාමි යන මහත්වරුන් ද, වෙනත් රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාවේ, සිවිල් සමාජයේ සහ ජාත්‍යන්තර ආයතනයන්හි නියෝජිතයන් ද හමු විය.